

බුද්ධමයේ භාවනාව

බුද්ධමේ සඳහන් ත්‍රිවිධ ප්‍රණා ක්‍රියා (දාන, සීල, භාවනා) අතර භාවනාව ප්‍රධාන ප්‍රණා කර්මයකි. නිර්වාණාවෙශ්‍ය සඳහා දේශීති විමුක්ති මාර්ගය තුළ ද භාවනාවට වැඩිහිටි ස්ථානයක් හිමි වේ (විමුක්තායන සූත්‍ර). භාවනාව නිර්වාණාවෙශ්‍ය සඳහා පිවිසෙන දොරටුවක් (විමුක්තායනයක්) ලෙස ද සඳහන් වේ. කුසල ධර්මයන්හි යළි යළිත් සිත භාවිත කිරීමේ භාවනාවේ මූලික කාර්ය වේ (භාවිති කුසලධම්මේ ආසේච්ඡි වච්චේති ඒතායාති භාවනා). ලොකික කුසලය තුළ භාවනා වැඩිහිටි සිතෙහි සමාධීමත් දියුණු කොට දියාන ලැබීමට අවස්ථාව සැලැසේ. මෙය බුදුවරයකු ලොව පහළ නොවූ කළේක වුව ද කර්මත්ල අදහන තුවනීන් සපුරා ගත හැක්කකි. ලෝකේත්තර සම්මාධීවිධිය පදනම් ව වඩන භාවනාව මගින් සමාධීමත් වූ සිතින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය තුවනීන් දැක අවිද්‍යාවෙන් සිත මුදවා සපුරා සසර දුතින් තිදිහස්වීමට මාවත විවර කෙරේ. මෙය ලොවිතුරා බුදුවරයකුගේ සද්ධර්මය ලොව පවතින බුද්ධේත්ථාද කාලයක පමණක් ලැබෙන සූචිත්‍යෙන් අවස්ථාවකි. මෙබදු සමයක ලොව වෙසෙන බුද්ධේමත් මනුෂ්‍යයන්ගේ ප්‍රධාන ඒවිත කාර්යභාරය විය යුත්තේ අවිද්‍යාව දුරුවන අයුරින් තම භාවනාව දියුණු කර ගැනීමයි.

භාවනාවෙන් කෙරෙන්නේ තමාගේ සිත පිරිසිදු කිරීමයි. එනම් ලෝහ, ද්‍රව්‍යීජ, මෝහ යන ත්‍රිවිධ අකුසල මූලයන්ගෙන් සිත මුදවා සිතට සැබැ පිළිසරණ ආරක්ෂාව ලබා දීමයි. භාවනාව මගින් එක් අතකින් විසින් පවත්නා සිත සමාධීමත් කෙරෙන අතර අතික් අතින් සමාධීමත් සිතින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙහෙහි කිරීම වශයෙන් ප්‍රයාව දියුණු කෙරේ. එමනිසා බුද්ධමේ සඳහන් භාවනා ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

එනම්,

1. විත්ත (සමථ) භාවනා
2. පක්ෂ්‍ය (විද්‍රෝෂනා) භාවනා

වශයෙනි.

සමථ භාවනා මගින් විසින් පවත්නා සිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් තබා ගැනීමට ප්‍රහුණු කෙරේ. එලෙස සිත සමාධීමත් වූ කළේහි අනිත්‍යතාව පිළිබඳව තුවනීන් මෙහෙහි කිරීම ප්‍රයා භාවනා මගින් සිදු වේ. ගොයම් කපන තැනැත්තකු එක් අතකින් ගොයම් මිට අල්ලා අතික් අතින් දැකැත්තෙන් ගොයම් මිට කපන්නාක් මෙන් සමථයෙන් සිත එක්තැන් කොට විද්‍රෝෂනා තුවනීන් කළේස් සිදුම සිදු කෙරේ. විත්ත භාවනා හෙවත් සමථ භාවනා යටතට වැටෙන කම්ටහන් හතුලිභක් බුද්ධමේහි විස්තර වේ. ඒ කුමන භාවනාවක් වැඩුව ද ආරම්භයේ දී ම පටිච්චුවසමුප්පාදය පාදක කොටගත් දුකෙහි හටගැනීම හා නිරද්ධිවීම පිළිබඳ අසා දන සිටීම ද වැදගත් වේ. එනම් රුප, වේදනා, සක්ෂ්‍යා, සංඛාර, වික්ෂ්‍යාණ යන ස්කන්ධ පාවතිය ඒක ක්ෂණීකව හේතු ඇති විට හටගෙන එක ක්ෂණීකව නිරද්ධිවීම වන බව පිළිබඳ අවබෝධයයි. ඇසේ, කන ආදි ඉන්දිය ඔස්සේ රුප, ගබඳාදි අරමුණු විෂයයෙහි අප ලබන අවබෝධය අතිතයෙන් වර්තමානයට නොපැමිණෙන වර්තමානයෙන් අනාගතයට නොයන ස්වභාවයක් බව මෙහි දී වටහා ගනී (අභුත්‍යා සම්භාතං පුත්‍යා න හවිස්සනි).

සමථය වැඩිහිටි අපේක්ෂා කරන්නේ විද්‍රෝෂනාවෙන් ලෝ තතු දැන ගැනීමට මනස සකස් කර ගැනීමයි. කැලැසී පවත්නා ජලායයක් නිශ්චල කිරීමක් මෙනි. සමථය දියුණු වීමට සිල්වත්බව ප්‍රයාමනවත් වේ. සිල්වත්බව දියුණුවීමට ඉන්දිය සංවර්ය, ත්‍රිවිධ සූචිත්‍ය, ආහාරයෙහි පමණ දැන ගැනීම, නින්ද පාලනය කිරීම, නිතර දහම් ඇසිම, යෝනිසේ මනසිකාරය, කලණ මිතුරු ඇසුර ආදි කරුණු උපකාරවත් වේ.

චතුරාරක්ඩා භාවනා සතර කමටහන්

‘බුද්ධානුස්සති මෙත්තා ව අසුහං මරණස්සති,
ඉති ඉමා වතුරාරක්ඩා හික්ඩු භාවෙයා සිලවා’.

බුදුදහමේ දැක්වෙන භාවනා කමටහන් අතර හතරක් ආරක්ෂක භාවනා වශයෙන් අතිතයේ පටන් තිතර පුගුණ කොට තිබේ. එනම් බුද්ධානුස්සති, මෙත්තා, අසුහ භා මරණානුස්සති වශයෙනි. තමා සිදු කරන ආනාපානසති ආදි ප්‍රධාන කමටහනට අමතර දෙනිකව පුරුදු කරන මෙම භාවනා කුම මගින් එක් අතෙකින් තම ජ්විතයට ආරක්ෂාවක් මෙන් ම තම සිතට රක්වරණයක් සලසා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ. බුද්ධානුස්සතිය වැඩිමෙන් ගුද්ධාව දියුණු කොට තෙරුවන කෙරෙහි ම ප්‍රසාදය ඇති කර ධර්මය කුළ නිරතවීමට උදෙසාගය ඇති වේ. මෙති භාවනා වැඩිමෙන් සිතට පීඩා ගෙන දෙන පටිසය (ද්වේෂය) මගහරවා අන් අය පිළිබඳව ප්‍රසාදය ජනක හැරීම දියුණු වේ. අසුහය වැඩිමෙන් රාගයෙන් වන පීඩාව දුරු වන අතර මරණානුස්සතිය වැඩිමෙන් ජ්විතයේ අනිත්තතාව භා අල්ප බව වැටහි අප්‍රමාදීව ධර්මයෙහි හැසිරීමට උනන්දුව ඇති වේ.

බුද්ධානුස්සති:

සමසතලින් කමටහන් අතර දසංනුස්සති ගණයට අයන් මෙය පළමුවන අනුස්සති භාවනාව වශයෙන් සඳහන් ව තිබේ. බුදුරජාණන් වහන්සේ කුළ පැවැති ‘අරහං...’ ආදි බුදුගුණ අනුව යළි යළින් සිත මෙහෙයවා සිහිය දියුණු කරමින් තම සිත සමාධිමත් කරලීම මෙහි දි සිදුවේ. එමගින් එක් අතෙකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුද්ධාව ගෞරවය දියුණු වන අතර අතික් අතට සිත එක අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගැනීමේ හැකියාව ද මෙමගින් දියුණු වේ.

ලොව පහළවන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් කුළ පවත්තා ගුණ සමුදාය තවත් එබදුම බුදුරජාණන් වහන්සේ නමකට වුව ද තම ජ්විතය කාලය පුරා ම දේශනා කළ ද නිමාවට පත් කළ නොහැකි බව සඳහන් වේ. එතරම ගුණ සමුදායකින් හෙවි සම්බුදු උතුමකුගේ වරිතයේ පැවැති අසිරිමත් ගුණ සමුදාය ප්‍රධාන කොටස් නවයකට බෙදා නව අරහාදී වශයෙන් ගෙන ඒවා කුළ තම සිහිය යළි යළින් භාවිත කරමින් සිත සමාධිමත් කරලීම මෙමගින් සිදුවේ.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ‘අරහං’ නම වන සේක... ආදි වශයෙන් එකිනෙක ගුණ සිහි කළ යුතු ය.

එ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ

1. අරහං : සියලු කෙශලෙසුන්ගෙන් දුරුවීම, සියලු පුදුපූජාවන්ට සුදුසු වූ සේක
2. සම්මා සම්බුද්ධේය : අන් අයගේ උපකාරයක් නොමැති ව තම නුවණීන් ම වතුරාරය සත්‍යය අවබෝධ කොට සම්බුද්ධත්වයට පත් වූ සේක.

3. විෂ්ණුවරණ සම්පන්තේ : ප්‍රථමධාන ආදි දාන සහ සීලය, ඉනුදිය සංවරය ආදි වරණ ධර්මයන්ගෙන් යුත්ත වූ සේක.
4. සුගතෝ : ගාන්ත ගමනින් නිවන වෙත පැමිණීම, ගාන්ත වූ ප්‍රකාශි ගමනකින් යුත්ත වූ සේක.
5. ලෝකවිදු : කාම, රැඡ, අරැඡ යන තුන් ලොව පිළිබඳ ඇතැමිලක් සේ මැනැවින් අවබෝධ කරුණ සේක.
6. අනුත්තරෝ පුරිසාම්මසාරී : ලොව සැබෑපරැශ පුද්ගලයන් කරුණා, මෙමත්, ප්‍රඟා යන ගුණ නමැති අව්‍යවහින් දමනය කිරීම කළ සේක.
7. සත්‍ය දේවමනුස්සානම : දෙව් මිනිසුන්ට ගාස්තාවරයා වූ සේක.
8. බුද්ධෝ : තමන් අවබෝධ කළ වතුරාජය සත්‍ය ධර්මය ලෝකයාගේ අවබෝධය පිණිස දේශන කළ සේක.
9. හතවා : අතිශය හාග්‍යසම්පන්න උත්තමයකු වූ සේක.

ආරමහයේ දී මෙම බුදුගුණ එකිනෙක මුළ සිට අගටත් අග සිට මුලටත් අනුපිළිවෙළින් අර්ථ සහිතව මෙනෙහි කිරීම වැදගත් වේ. සිත සමාධිමත් වෙත් ම එම ගුණ අතුරින් තමා වඩාත් කැමැති එක ගණයක් තොරාගෙන ඒ තුළ ම සිත එක්තුන් කිරීම වඩාත් ප්‍රතිඵලදායී වේ. තව ද මෙහි දී තමා ඉතා ප්‍රියමනාප පිළිම වහන්සේ නමකගේ හැඩිරුව සිතින් මවා ගෙන ඒ අඩියස සිටින සේ සිතා බුදුගුණ වැඩිම ද වැදගත් වේ.

බුදුගුණ හාවනා වැඩිමේ ආනිසංස වශයෙන් නිතර බුදුරජාණන් වහන්සේ තමා සම්පයෙහි වැඩ සිටින සේ දෙනෙන අතර තමා අතින් වරදක් සිදුවීමට අං වූ විට හිරිමතඡ දෙක මතු වී වහා එම වරදින් මිදිමට අනුබල ලැබේ. තවද තමාට තනියක් බියක් තොදුනෙන අතර තම හද මඩල බුදුමැදුරක් සේ ආලෝකවත් වීමට ද නිතර වඩා බුදුගුණ හාවනාව උපකාරී වේ.

මෙලස බුද්ධානුස්සතිය වැඩිම, ධම්මානුස්සතිය හා සංසානුස්සතිය වැඩිමට උපකාරී වන අතර තෙරුවන කෙරෙහි ම ප්‍රසාදය ගුද්ධාව දියුණු වී ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට දිරිය විරිය දියුණු වනු ඇත. ඒ අතර සතර සතිපථියානය තුළ සිහිය පිහිටුවා ගැනීමට ද මෙම ගුද්ධාව උපකාරවත් වේ. සතිපථියානය තුළ සිහිය දියුණු වෙත් ම සිත තව දුරටත් සමාධිමත් වන අතර සමාධිමත් සිතින් අනිත්‍යාදී තිළක්ෂණ මෙනෙහි කොට ප්‍රඟාව දියුණු කරලීමට මෙම ගුද්ධාව උපතිගුය වේ.

Buddhānussati Bhāvanā

(Contemplation on the Qualities of the Buddha)

*Iti pi so bhagavā, araham, sammāsambuddho, vijjācaranasampanno,
sugato, lokavidū, anuttaro purisadammasārathi, satthā devamanussānam,
buddho, bhagavā ti.*

Such, indeed, is the Exalted One: Worthy one: Supremely Enlightened, Endowed with Knowledge and Conduct, Well-gone, Knower of world, Incomparable trainer of persons to be tamed, Teacher of gods and men, Enlightened and Exalted.

Itipi so bhagavā	- Such, indeed, is the Exalted One
Araham	- Worthy one
Sammāsambuddho	- Supremely Enlightened
Vijjācaranasampanno	- Endowed with Knowledge and Conduct
Sugato	- Well-gone
Lokavidū	– Knower of the world
Anuttaro purisadammasārathi	– Incomparable trainer of persons to be tamed
Satthā devamanussānam	- Teacher of gods and men
Buddho	– Enlightened
Bhagavā	– Exalted

මෙත්තා භාවනා :

සියලු සත්ත්වයේ සූච්‍යත් වේවා යන පැතුමෙහි යළි යළින් සිහිය වඩිමින් මෙත් සිත දියුණු කිරීම මෙත්තා භාවනාවයි. මෙමගින් එක් අතකින් මෙත් සිතිවිල්ල තුළ සිත සමාධිමත් කිරීමත් අනික් අනින් සිත්හි පවත්න් ද්වේෂය දුරුකොට මෙත් සිසිලෙන් සිත නිවාලීමත් අප්‍රක්ෂා කෙරේ.

පෙළ දහමෙහි නොයෙක් තැනැහි මෙත්තා භාවනාව වඩින ආකාරයත් එහි වැදගත්කම භා ආනිසංසත් පිළිබඳව කරුණු දක්නට ලැබේ. ඒ අතර (කරණිය) මෙත්ත සූත්‍රය (සුත්තනිපාත, බුද්ධකපාය), මෙත්තානිසංස සූත්‍රය (අං.නි.), මෙත්තා කරා (පරිසම්භිඳාමග්ග) යනාදී දේශනා ප්‍රමුඛ වේ. මෙත්තා භාවනාව සිත එකග කර ගැනීමේ සමඟ කම්ටහනක් වශයෙන් ද, අමතුප්‍රාග උපදුව දුරුකාර ගැනීමේ උපතුමයක් වශයෙන් ද විසකුරු සර්පයන්ගෙන් වන හානි වළක්වා ගැනීමේ ක්‍රමයක් වශයෙන් ද, නොයෙක් අනතුරු වසවිස සතුරු කරදර සමනය කර ගැනීමේ උපතුමයක් වශයෙන් ද, මානසික ආතතිය දුරුකාර ගැනීමේ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ද, අන් අයට යහපත ආයිරවාදය පුරුණා කිරීමේ ක්‍රමයක් වශයෙන් ද සමාජගත ජ්විතයෙහි අන් අය සමඟ සූහද්ව ක්‍රියා කිරීමට මාවතක් වශයෙන් ද, ද්වේෂය නමැති නිවරණය දුරු කර ගැනීමේ උපායක් වශයෙන් (ආහාර සුත්ත, සං.නි. 5-1) ද සතර ඉරියවිවෙහි ද ම ප්‍රගුණ කළ හැකි සරල භාවනා ක්‍රමයක් වශයෙන් ද, විද්‍රුගනා වැඩිමට පසුව්ම සකස් කර ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් ද මෙත්තා භාවනාව සඳහන් කර තිබෙනු දක්නට ලැබේ.

සුත්තනිපාතයෙහි මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි නිර්වාණ නමැති ගාන්ත පදය සාක්ෂාත් කරනු රිසි යමකු විසින් වැඩිය යුතු ගුණාග අතර මෙත්ත වැඩිම විශේෂයෙන් අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. ධරුමගුවනය කිරීමෙන් සම්මාදිවිධිය ඇති කරගත් තැනැත්තා තුළ සම්මා සංකප්ප තිරායාසයෙන් දියුණු වේ. ඒ අනුව අව්‍යාපාද භා අව්‍යාපාද හා අව්‍යාපාද සංකප්ප ඔහු තුළ වර්ධනය වේ. එනම් අන් අය පිළිබඳ සිතින් ද්වේෂ නොකරන අතර කායික හිංසාවක් නමුදු කිරීමෙන් වළකී. මෙය මෙත්ත වඩිනා තුළ ඇතිවන මානසික ස්වභාවයයි. හැම සත වෙත මෙත් සහගත සිතින් බැලීමට තිතර පෙළඳී. සිතට පිඩාව ගෙන දෙන ප්‍රධාන අකුසල විතර්ක අතර ද්වේෂය පාලනය කර ගත හැකි ප්‍රධානතම භාවනාව වශයෙන් බුදුදහමෙහි දැක්වෙන්නේ මෙත්ත වැඩිමයි. යමකු මානසික සූච්‍යතාව ලැබේමේ මාවතෙහි කෙතෙක් දුරට තියුලී සිතිනවා ද යන්න තිරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ මෙත්තා භාවනාවයි. දෙනික ජ්විතයෙහි මුහුණපාන බොහෝ සම්බාධක මගහරවා ගෙන තමන් සිදු කරන යහපත් කටයුතු සල්ල කර ගැනීම සඳහා මෙත්තා භාවනාව වැඩිමෙන් ලැබෙන යහපත අනළුප ය. කරණිය මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි තුළ (වියට පත්වන), ස්ථාවර (රහන්), දිර්ස, මහන්, මධ්‍යම, කොට, සියුම්, ස්ථුල, පෙනෙනා, නොපෙනෙනා, දුර, ලග, ඉපදුණ, උපතක් අප්‍රක්ෂාවෙන් සිටින ආදි වශයෙන් විවිධ මට්ටම්වල සිටින සියලු සත්ත්වයේ සූච්‍යත් වෙතවා (සඩ්බේ සත්තා හටන්තු සූඩ්තත්තා) යන සිතිවිල්ල තිතර වැඩිමේ වැදගත්කම අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. ඒ අතර කිසිවෙක් කිසිවකු නොරවතා ඉක්ම නොයන දොස් නොනගත අදි ගුණාගයන්ගෙන් යුත්ත වීමේ වැදගත්කම ද දක්වා ඇතු. උඩ, යට සරස ආදි වශයෙන් කිසිදු හේදයකින් තොරව ලොව සිටින සියලු සත්ත්තා වෙත සතර ඉරියවිවෙහි ද ම මෙත් වඩිමින් සෙන් පතමින් මවක තම එක ම දුරටුව දක්වන සෙනෙහස බදු මෙත්තියකින් යුතුව මෙත් සහගත නෙතින් ලොව සැම දෙස බැලීමේ ඇසක් ඩුරු කර ගැනීමට මෙමගින් අනුභාසනා කෙරේ. ඩුදෙක් මෙත්තා සහගත මනෝ කර්මය පමණක් නොව ඊට අනුගත වූ කාය භා වාග් කර්මයන්ගෙන් ද යුත්ත වීමේ වැදගත්කම බුදුදහමින් අවධාරණය කෙරේ (මෙත්තාසහගත කායකම්ම, මෙත්තාසහගත ව්‍යිකම්ම, මෙත්තසහගත මනෝකම්ම).

මෙත්තා භාවනාව වැඩිය යුතු ප්‍රධාන ආකාර තුනක් පිළිබඳව පරිසම්භිඳාමග්ගයෙහි මෙත්තාකරා යන තේමොවෙහි සඳහන් වේ. එනම්,

1. අනෝධිස එරණ (සීමාරහිත) වශයෙන් ගෙන මෙත් වැඩිම

ලොව වෙසෙන සත්ත්වයන් සීමා රහිත වශයෙන් ගෙන මෙත් වැඩීම මෙහි දී දක්වා තිබේ. මෙහි අනුපූහේද පහකි. එනම්, සබැබේ සත්තා, සබැබේ පාණා, සබැබේ භුතා, සබැබේ පුර්ගලා, සබැබේ අත්තහාවපරියාපන්නා යනුවෙනි.

2. සිධිස එරණ (සීමා) වශයෙන් ගෙන මෙත් වැඩීම

ලොව වෙසෙන සත්ත්වයන් ස්ත්‍රී - පුරුෂ ආදි වශයෙන් සීමාවන්ට බෙදා මෙත් වැඩීම මෙහි දී සිදු වේ. මෙහි අනුපූහේද හතකි. එනම්, සබැබා ඉහිශේයා, සබැබේ පුරිසා, සබැබේ අරියා, සබැබේ අතරියා, සබැබේ දේවා, සබැබේ මනුස්සා, සබැබේ (නිරයවැසියෝ) විනිපාතිකා වශයෙනි.

3. දිසා එරණ (දිසා) වශයෙන් ගෙන මෙත් වැඩීම

පෙරදිග, අපරදිග ආදි දිසා වශයෙන් සත්ත්වයන් බෙදා මෙත් වැඩීම මෙහි දී සිදු වේ. මෙහි අනුපූහේද දහයකි. එනම් පුරත්වීමාය (නැගෙනහිර) දිසාය, පවිත්මාය (බටහිර) දිසාය, දක්ඩිණාය (දකුණු) දිසාය, පුරත්වීමාය අනුදිසාය (ර්සානා), පවිත්මාය අනුදිසාය (හිතිකෙකාණ), උත්තරායා අනුදිසාය (වයඹ), දක්ඩිණාය අනුදිසාය (නිරිත), හෙට්ධීමාය (යට) දිසාය, උපරිමාය (උඩි) දිසාය වශයෙනි.

මෙලෙස විවිධාකාරයෙන් සලකා ලොවැසි සත්ත්වයෝ වෙරට නැත්තේ වෙත්වා, බිය නැත්තේ වෙත්වා, සුවපත් වෙත්වා ... ආදි වශයෙන් සෙත් පැතිම සිදු වේ.

අසුහ භාවනා :

ගැරයේ පවත්නා කෙසේ, ලොම් ආදි කොටස් 32 පිළිබඳව යළි යුතින් මෙනෙහි කරමින් එහි පවත්නා අසුබ බවත්, අනාත්මකාවත් සිහිකරමින් රාගය හා ආත්ම සංඡාව දුරුවන අයුරින් සිත දියුණු කිරීම මෙහි දී සිදු කෙරේ. මෙහි දී ඒ එකිනෙක කොටස් වරණ (ව්‍යෙන) වශයෙන්, පිහිටීම් (ස්‍යෙන්යානා) වශයෙන්, දිසා (දිසා) වශයෙන්, අවකාශ (අවකාස) වශයෙන් මෙනෙහි කිරීමෙන් වඩාත් ප්‍රතිඵල ලද හැකි වේ. ගැරයේ කොටස් සියලුල එක්තැන් ව ඇති විට ගණ සංඡාවෙන් ගෙන සත්ත්වයකු පුද්ගලයකු වශයෙන් සැලකුව ද මෙහි ඇත්තේ කුණප කොටස් 32ක එකතුවක් බවත් එය සතර මහාජාතරුප වශයෙන් එකරාදී වී රට මනසේ ක්‍රියාකාරීත්වය දැඩුණු විට සත්ත්වයකු ලෙස ක්‍රියාත්මක වන බව පිළිබඳ අවබෝධය මෙමගින් දියුණු වේ. අසුහ භාවනාව වැඩීමෙන් ජ්‍යෙනයේ අනවශ්‍ය කළකිරීමකට හෝ අසුහවාදී ආකල්පයකට පත්වීම නොව වඩාත් ප්‍රබෝධවත් ව මෙන් ම යථාර්ථවාදීව ජ්‍යෙනයට මුහුණු දීමේ ගක්තිය දියුණු කරලීම මෙමගින් සිදුවේ.

කෙසේ (කොසා), ලොම් (ලොම්මා), නිය (නබා), දත් (දන්නා), සම (නලෝරී), මස් (මංසා), නහර (නහාරු), ඇට (අට්ටි), ඇටමිදුල (අට්ටීමිකුද්ද්‍රී), වකුග්‍රු (වක්කා), හදවත (හදයා), අක්මාව (යකනා), දලුව (කිලෝම්කා), බඩිව (ලිභකා), පෙනහලු (ප්‍රභ්‍රාසා), මහබිච්චල් (අන්තනා), කුඩාබිච්චල් (අන්තගුණා), තොපසුහු අහර (ලදරියා), අසුව් (කරිසා), පිත (පිත්තා), සෙම (සෙම්හා), සැරව (පුබැබේ), ලේ (ලෞහිනා), දහවිය (සේදේරී), මේදය (මේදේරී), කදුල (අස්සු), භුරුණු තේල් (වසා), කෙල (බේලේ), සොටු (සිංසානිකා), සඳම්දුල (ලසිකා), මොලය (මන්දුංගා), මූතු (මූත්තනා) ආදි කොටස් පිළිබඳව එහි ඇති තතු තුළ තුළුනීන් යළි යුතින් මෙනෙහි කරමින් සිත සමාධිමත් කරලීම මෙමගින් සිදු වේ. එමගින් සිතට නැගෙන රාගය දුරුකරලීමට ද අවස්ථාව උදාවේ.

There are in this body: hairs of the head (*Kesā*), body hairs (*lomā*), nails (*nakhā*), teeth (*dantā*), skin (*taco*), flesh (*mamsam*), sinews (*nahāru*), bones (*aṭṭhi*), bone-marrow (*aṭṭhimiñjam*), kidneys (*vakkam*), heart (*hadayaṁ*), liver (*yakanam*), pleura (*kilomakaṁ*), spleen (*pihakam*), lungs (*papphāsam*), intestines (*antam*), mesentery (*antaguṇam*), undigested food (*udariyam*), excrement (*karīsam*), bile (*pittam*), phlegm (*semham*), pus (*pubbo*), blood (*lohitam*), sweat (*sedo*), fat (*medo*), tears (*assu*), grease (*vasā*), spit (*kheļo*), mucus (*singhānikā*), synovial fluid (*lasikā*), urine (*muttanti*) and the brain in the head (*matthaluṅgam*).

මරණානුස්සති :

අප ජීවිතයට අනිවාර්යයෙන් ම කවදා හෝ එලඹෙන මරණය පිළිබඳ ‘ජීවිතං අනියතං මරණං තියතං’ සිහිය වච්මින් සිත සමාධීමත් කරලීම මෙමගින් සිදුවේ. එමගින් එක එතකින් සිත සමාධීමත් කරලීමේ කමටහනක් වශයෙන් ද ජීවිතයේ අප්‍රමාදී බව ඇති කරලීමේ උපත්‍රමයක් වශයෙන් ද මෙම භාවිත කෙරේ.

1. වධකපවිච්චාව :

වධකයකු තමා පිටුපස අවියක් දරා ප්‍රහුබඳින්නාක් මෙන් මරණය තීතර එන බව

2. සම්පත්තිවිපත්ති :

සියලු සම්පත් පැහැර ගන්නා බව (නීරෝගීබව, යොවුන්බව, ජීවිතර)

3. උපසංහරණ :

ලොව ජ්වත්වූ කිරීමත්, පුක්කුදුවත්, ගක්තිමත් සාද්ධීමත් අය හා සසදමින් තමාගේ ජීවිතයට ද මරණය පැමිණෙන බව සිහිකිරීමයි (යසමහන්ත, පුක්කුමහන්ත, එමමහන්ත, ඉද්ධීමහන්ත, පක්කුමහන්ත, පවිච්චුමහන්ත, සම්මාසම්බුද්ධ)

4. කායබහුසාධාරණ :

බොහෝ සත්ත්වයන්ට මේ කය අයත් බව (අසුවක් කුලයක පණුවන් සිටින බව)

5. අනිමිත්ත :

කය පිළිබඳව තියත වශයෙන් කිව නොහැකි කාරණ පහකි. එනම් ජ්වත්වන කාලය, මරණයට හේතුවන රෝගය, මැරෙන දිනය, ගරීරය මහිදන් කරන තැන, උපදින තැන යනු ඒවායි. මේ පිළිබඳව ද න්‍යව්‍යීන් සිහිකිරීම මරණානුස්සතියේ දී සිදු වේ.

‘ජීවිතං ව්‍යාධි කාලෝ ව දේහනික්වේපනං ගති,
පක්කුවේනේ ජීවලෝකස්මි අනිමිත්ත න ස්ඳායරේ.’ (විසුද්ධීමග්ග)

ඉහත සඳහන් බුද්ධානුස්සති, මෙත්ත, අසුහ, මරණ යන හාවනා කමටහන් සතර ආරක්ෂක කමටහන් හතරක් වශයෙන් සලකා අතිතයේ පටන් බොහෝ හාවනානුයෝගීන් තීතර පුරුණ කළ බව සඳහන් වේ. බුද්ධානුස්සතිය වැඩිමෙන් අගුද්ධාවෙන් සිත රක ගැනීමත්, මෙන් හාවනා වැඩිමෙන් ද්වේෂයෙන් සිත රකශැනීමත්, අසුහ හාවනා වැඩිමෙන් රාගයෙන් සිත රක ගැනීමත්, මරණානුස්සති

ව�ඩිමෙන් ප්‍රමාදී බවින් සිත රක ගැනීමත් අපේක්ෂා කෙරේ. සතර දිසාවහි සිටින ආරක්ෂකයන් හතර දෙනෙක් මෙන් මෙම හාවනා හතර තම සිතට රෝගිතාවය සලසයි. එලෙස මෙම හාවනා හතර නිතර පුගුණ කිරීම ආනාපානසති ආදි ප්‍රධාන හාවනාවක් ව�ඩිමට උපකාරී වන්නාක් මෙන් ම විද්‍රෝහනා හාවනාව සඳුල කර ගැනීමට ද හේතු වනු ඇත. තව ද මෙම හාවනා හතර ම පූදෙක් එක තැනෙක වාචි වී පමණක් කරන හාවනා තොට සතර ඉරියවිවේ ම පුහුණු කළ හැකි හාවනා වීමට විශේෂත්වයකි. එමතිසා දිනකට කිහිප වරක් මෙම සතර කමටහන් පුගුණ කිරීමෙන් තමට මහත් අර්ථයක් සලසා ගැනීමටත් සමඟ - විද්‍රෝහනා හාවනා සාර්ථක කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ.

තවද සමඟ කමටහන්හි ආතිසංස වශයෙන් තම කුසලය වඩාත් ගක්තිමත්ව අතිත අකුසල කරමයන්හි ගක්තිය දුර්වල කරලීමටත් තම අතිත කුසල කරම්ලයන් වඩාත් ප්‍රබල කර ගැනීමටත් හැකියාව ලැබේ. සෙසු දාන, සිල කුසලයන්ට වඩා හාවනාව වඩාත් බලගතු කුසලයක් බවට පත් වේ. තම පුණ්‍ය ගක්තිය දියුණු කර ගැනීමේ වඩාත් සාර්ථක මෙන් ම වේගවත් ම ක්‍රමය හාවනාවයි.

මෙම සතර කමටහන් ම මුළදී සමඟ කමටහන් වශයෙන් එනම් සිත සමාධිමත් කර ගැනීමේ හාවනා කුම වශයෙන් හාවිතා කොට අවසන සමාධිමත් වූ සිතින් අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ සංඛ්‍යාත විද්‍රෝහනාව වෙත යොමු කර ගැනීමට ද උපකාරවත් වේ. බුදුදහමේ සඳහන් සියලු හාවනා කමටහන්හි ස්වභාවය නම් ඒවා සියල්ල සම්මාද්විධිය හෙවත් දුශේහි හටගැනීම හා නිරෝධය පිළිබඳ අවබෝධයෙන් ආරම්භ කරන බැවින් සිත සමාධිමත් වන විට යථාර්ථ ද්‍රෝහනය වෙත සිත යොමු කරලීමයි. එතිසා මෙම සියලු කමටහන් නිවන් මග විවර කෙරෙන දොරටු ලෙස හාවිත කළ හැකි විම ඒවායෙහි පවත්නා විශේෂත්වයයි. ‘සමාධිතතෝ හික්ඩ්වේ යථාභුතං පජානාති’ යනුවෙන් දහමෙහි නිතර සඳහන් වන්නේ මෙම ලක්ෂණයයි. එනම් සිත සමාධිමත් වූ විට යථාභුත ක්‍රාන් ද්‍රෝහනය හෙවත් ස්කන්ධ, ධාතු, ආයතනයන්හි හටගැනීම (සමුද්‍ය), නිරුද්ධවීම (වය) දැකීමේ තුවන් පහළ වන බවයි.



ඔබ සැමට තෙරුවන් සරණය !